



- 1.8. ຈົບຄັ້ງ ແລະ ຄຸ້ນ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ ກ່ຽວກັບ ຄຸ້ນ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ ກ່ຽວກັບ ຄຸ້ນ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ.
- 1.9. ຈົບຄັ້ງ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ (.) ຈົບຄັ້ງ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ.
- 1.10. ຈົບຄັ້ງ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ (.) ຈົບຄັ້ງ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ.

2. ຈົບຄັ້ງ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ, ຈົບຄັ້ງ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ;

- 2.1. ຈົບຄັ້ງ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ.
- 2.2. ຈົບຄັ້ງ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ.
- 2.3. ຈົບຄັ້ງ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ.
- 2.4. ຈົບຄັ້ງ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ.
- 2.5. ຈົບຄັ້ງ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ.

3. ຈົບຄັ້ງ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ;

- 3.1. ຈົບຄັ້ງ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ.
- 3.2. ຈົບຄັ້ງ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ.

4. ຈົບຄັ້ງ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ

- 4.1. ຈົບຄັ້ງ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ.
- 4.2. ຈົບຄັ້ງ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ.

5. ຈົບຄັ້ງ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ

- 5.1. ຈົບຄັ້ງ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ ທີ່ບໍ່ມີ ອຳນາດ ທີ່ສຳຄັນ.



(1) ផ្សេងៗគ្នា ត្រូវបាន កំណត់ ដោយ ក្រសួង យុត្តិធម៌ ។

(2) ត្រូវបាន កំណត់ ដោយ ក្រសួង យុត្តិធម៌ ។

(3) ត្រូវបាន កំណត់ ដោយ ក្រសួង យុត្តិធម៌ ។

(4) ត្រូវបាន កំណត់ ដោយ ក្រសួង យុត្តិធម៌ ។

(5) ត្រូវបាន កំណត់ ដោយ ក្រសួង យុត្តិធម៌ ។

(6) ត្រូវបាន កំណត់ ដោយ ក្រសួង យុត្តិធម៌ ។

(7) ត្រូវបាន កំណត់ ដោយ ក្រសួង យុត្តិធម៌ ។

(8) ត្រូវបាន កំណត់ ដោយ ក្រសួង យុត្តិធម៌ ។

5.2. ត្រូវបាន កំណត់ ដោយ ក្រសួង យុត្តិធម៌ ។

(1) ត្រូវបាន កំណត់ ដោយ ក្រសួង យុត្តិធម៌ ។

6. ត្រូវបាន កំណត់ ដោយ ក្រសួង យុត្តិធម៌ ។

5.1 ត្រូវបាន កំណត់ ដោយ ក្រសួង យុត្តិធម៌ ។

(1) ត្រូវបាន កំណត់ ដោយ ក្រសួង យុត្តិធម៌ ។

(2) ត្រូវបាន កំណត់ ដោយ ក្រសួង យុត្តិធម៌ ។

(3) ត្រូវបាន កំណត់ ដោយ ក្រសួង យុត្តិធម៌ ។

(4) ត្រូវបាន កំណត់ ដោយ ក្រសួង យុត្តិធម៌ ។

5.2 ត្រូវបាន កំណត់ ដោយ ក្រសួង យុត្តិធម៌ ។

(1) ត្រូវបាន កំណត់ ដោយ ក្រសួង យុត្តិធម៌ ។

5.2 ត្រូវបាន កំណត់ ដោយ ក្រសួង យុត្តិធម៌ ។



(අ) ණය අවසරය මාස දෙකකින් පසුව ප්‍රතිරාමය අවස්ථාවේ සිට (අනුමැතිය) 500,000.00 මිලියනක් වන තෙක් කැපයුම් සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත.

(ආ) ප්‍රතිරාමය කැපයුම් අවසරය අවසරයේ ප්‍රතිරාමය සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත. (අනුමැතිය) 4% කැපයුම් සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත.

(ඇ) ප්‍රතිරාමය කැපයුම් අවසරය, අවසරයෙන් අවම වශයෙන් ප්‍රතිරාමය කැපයුම් සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත. ප්‍රතිරාමය කැපයුම් සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත.

(ඈ) අවසරය සම්බන්ධයෙන් ප්‍රතිරාමය කැපයුම් සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත. ප්‍රතිරාමය කැපයුම් සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත.

7. විදේශ ප්‍රතිරාමය සහිතව ප්‍රවර්ධනය වීම

7.1. ණය අවසරය කැපයුම් සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත (2) (අ) යනු ණය අවසරය සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත. විදේශ ප්‍රතිරාමය සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත.

7.1.1. 70% කැපයුම් සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත.

- අවසරය කැපයුම් සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත.

7.1.2. 20% කැපයුම් සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත.

- අවසරය කැපයුම් සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත.

7.1.3. 10% කැපයුම් සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත.

- 2018 වසර සිට 2023 වසර දක්වා ප්‍රතිරාමය කැපයුම් සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත. අවසරය කැපයුම් සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත. 35,000.00 මිලියනක් වන තෙක් කැපයුම් සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත. අවසරය කැපයුම් සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත. 1 (අවසර) කැපයුම් සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත. අවසරය කැපයුම් සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත. 10 කැපයුම් සහිතව ප්‍රවර්ධනය වීමට හැකිවනු ඇත.

8. විදේශ ප්‍රතිරාමය සහිතව ප්‍රවර්ධනය වීම



- (A) 1 (a) The court shall have jurisdiction over all disputes arising out of or in connection with the contract between the parties, including the performance, interpretation, validity, breach, termination, and enforcement of the contract, and the consequences of the breach thereof.
- (b) The court shall have jurisdiction over all disputes arising out of or in connection with the contract, including the performance, interpretation, validity, breach, termination, and enforcement of the contract, and the consequences of the breach thereof.
- (c) The court shall have jurisdiction over all disputes arising out of or in connection with the contract, including the performance, interpretation, validity, breach, termination, and enforcement of the contract, and the consequences of the breach thereof.
- (d) The court shall have jurisdiction over all disputes arising out of or in connection with the contract, including the performance, interpretation, validity, breach, termination, and enforcement of the contract, and the consequences of the breach thereof.
- (e) The court shall have jurisdiction over all disputes arising out of or in connection with the contract, including the performance, interpretation, validity, breach, termination, and enforcement of the contract, and the consequences of the breach thereof.

